



**රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව**  
**அரசு கணக்குகள் திணைக்களம்**  
**Department of State Accounts**

මගේ අංකය }  
 எனது இல. }  
 My No. }

SA/FR/02/01/03

ඔබේ අංකය }  
 உமது இல. }  
 Your No. }

දිනය }  
 திகதி }  
 Date }

2025.11.20

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,  
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්,  
 දිස්ත්‍රික් ලේකම්වරුන් සහ  
 පළාත් ප්‍රධාන ලේකම්වරු වෙත,

**ප්‍රතිපාදන ඉක්මවා වියදම් වාර්තා කිරීම හා වැරදි වැය විෂයය**  
**අංක යටතේ වියදම් වාර්තා කිරීම**

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ “වියදම් අතිරික්ත” යටතේ වන පහත සඳහන් වගන්ති කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි.

27 (1) යම් මුදල් වර්ෂයක් සඳහා ආණ්ඩුවේ ගිණුම් වසා ඇති අවස්ථාවක-

(අ) අදාළ මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත මගින් හෝ අවිනිශ්චිත අවස්ථා අරමුදලින් හෝ පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන් කරන ලද මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බව හෝ

(ආ) අයවැය මුදල් වෙන් කිරීම ලබාදී නොමැති කාර්යයක් සඳහා වියදම් කර ඇති බව,

සොයා ගනු ලැබුවේ නම්, එම අතිරික්ත මුදල අධිකාරි බලය නොලත් අතිරික්ත වියදමක් ලෙස සලකනු ලබන අතර,

27 (3) අධිකාර බලය නොලත් අතිරික්ත වියදමක් දැරීම වගකිව යුතු නිලධරයන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පදනමක් විය හැකිය.

2. 2025 ඔක්තෝබර් මාසය දක්වා වාර්තාකරණ ආයතන විසින් ගිණුම් සාරාංශ හරහා භාණ්ඩාගාරය වෙත වාර්තා කරන ලද වියදම් පරීක්ෂා කිරීමේ දී පහත සඳහන් වියදම් අතිරික්තයන් හඳුනාගන්නා ලදී.

- 1) 2025 වර්ෂය සඳහා විසර්ජන පනත මගින් හෝ පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදනවලට වඩා වැඩියෙන් වියදම් වාර්තා කරන ලද අවස්ථා.
- 2) 2025 වර්ෂය සඳහා විසර්ජන පනත මගින් අනුමත කරන ලද වැය විෂයය අංකවලට පරිබාහිර වැය විෂයය අංක යටතේ ප්‍රතිපාදන රහිතව වියදම් වාර්තා කරන ලද අවස්ථා.

3. ඒ අනුව, මෙතෙක් ප්‍රතිපාදන ඉක්මවා වියදම් වාර්තා කරන ලද වැය විෂයයන් හා වැරදි වැය විෂයය අංක යටතේ වාර්තා කරන ලද වියදම් ලැයිස්තුවක් ඇමුණුම 01 යටතේ දක්වා ඇති අතර අදාළ වැරදි 2025 නොවැම්බර් මස ගිණුම් සාරාංශය ඉදිරිපත් කිරීමට පෙර නිවැරදි කිරීමට කටයුතු කළ යුතු ය.
4. තව ද, එසේ නිවැරදි නොකරන වැය විෂයයන් සඳහා සහ 2025 නොවැම්බර් මස සිට වර්ෂ අවසානය දක්වා වැරදි ලෙස වාර්තා කරනු ලබන හා ප්‍රතිපාදන ඉක්මවා වැය කරනු ලබන වැය විෂයයන් පිළිබඳ වගකීම අදාළ වාර්තාකරණ ආයතනයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් / ගණන්දීමේ නිලධාරීන් සතු වේ.

  
ඩබ්.ඒ. සමනති ආපනන්ද  
අධ්‍යක්ෂ ජනරාල්

ප්‍රතිපාදන ඉක්මවා වියදම් දැරීම - 2025 ඔක්තෝබර් දක්වා

| Rs.                   |                |                |                |            |                |                |                  |
|-----------------------|----------------|----------------|----------------|------------|----------------|----------------|------------------|
| code                  | budget         | exp_upto       | exp_for_month  | surcharge  | net_exp        | tot_Exp        | savings          |
| 103-2-18-0-1001-0/11  | 230,000,000.00 | 204,681,542.95 | 25,604,454.23  | 69,547.66  | 25,534,906.57  | 230,216,449.52 | (216,449.52)     |
| 111-2-26-10-2509-0/17 | 225,000,000.00 | 356,285,803.02 | 735.27         | -          | 735.27         | 356,286,538.29 | (131,286,538.29) |
| 111-1-2-0-1002-0/11   | 475,000,000.00 | 434,168,377.75 | 58,493,961.00  | 72,660.00  | 58,421,301.00  | 492,589,678.75 | (17,589,678.75)  |
| 111-2-26-0-1002-0/11  | 345,000,000.00 | 317,694,747.60 | 38,078,561.17  | 193,450.36 | 37,885,110.81  | 355,579,858.41 | (10,579,858.41)  |
| 117-2-6-21-2104-0/12  | 700,000,000.00 | 18,338,384.00  | 783,645,850.23 | -          | 783,645,850.23 | 801,984,234.23 | (101,984,234.23) |
| 126-1-18-0-1001-0/11  | 251,000,000.00 | 250,249,762.84 | 30,566,472.36  | 146,067.42 | 30,420,404.94  | 280,670,167.78 | (29,670,167.78)  |
| 130-2-21-21-2506-0/12 | 790,000,000.00 | 391,983,580.62 | 398,606,655.64 | -          | 398,606,655.64 | 790,590,236.26 | (590,236.26)     |
| 149-1-1-0-1403-0/11   | 1,500,000.00   | 1,476,907.38   | 43,130.11      | -          | 43,130.11      | 1,520,037.49   | (20,037.49)      |
| 194-1-2-0-1409-140/11 | 8,850,000.00   | 7,965,315.96   | 983,552.36     | -          | 983,552.36     | 8,948,868.32   | (98,868.32)      |
| 194-2-14-0-1703-0/11  | 15,000.00      | 12,680.00      | 3,020.00       | -          | 3,020.00       | 15,700.00      | (700.00)         |
| 224-1-1-0-2101-0/11   | 165,000,000.00 | 116,260,925.00 | 121,840,240.97 | -          | 121,840,240.97 | 238,101,165.97 | (73,101,165.97)  |
| 257-1-2-0-1001-0/11   | 718,000,000.00 | 674,362,312.73 | 81,905,411.23  | 191,285.35 | 81,714,125.88  | 756,076,438.61 | (38,076,438.61)  |
| 270-1-1-0-1001-0/11   | 355,000,000.00 | 333,507,965.18 | 40,061,914.94  | 111,177.45 | 39,950,737.49  | 373,458,702.67 | (18,458,702.67)  |
| 270-1-2-0-1001-0/11   | 220,000,000.00 | 206,833,722.32 | 26,006,853.34  | 53,955.39  | 25,952,897.95  | 232,786,620.27 | (12,786,620.27)  |
| 270-1-3-0-1001-0/11   | 599,000,000.00 | 574,178,462.35 | 71,138,278.37  | 149,448.11 | 70,988,830.26  | 645,167,292.61 | (46,167,292.61)  |
| 276-1-1-0-1506-0/11   | 768,000.00     | 961,320.80     | 101,277.96     | -          | 101,277.96     | 1,062,598.76   | (294,598.76)     |
| 276-1-1-0-1701-0/11   | 50,000.00      | 97,526.00      | -              | -          | -              | 97,526.00      | (47,526.00)      |
| 335-1-1-0-1301-0/11   | 2,000,000.00   | 2,213,004.68   | 645,112.80     | -          | 645,112.80     | 2,858,117.48   | (858,117.48)     |
| 335-1-1-0-1203-2/11   | 20,000.00      | 28,000.00      | -              | -          | -              | 28,000.00      | (8,000.00)       |

වැරදි වැය විෂයය අංක යටතේ වියදම් දැරීම - - 2025 ඔක්තෝබර් දක්වා

|                       |        |                  |                  |               |                  |                  | Rs.                |
|-----------------------|--------|------------------|------------------|---------------|------------------|------------------|--------------------|
| code                  | budget | exp_upto         | exp_for_month    | surcharge     | net_exp          | tot_Exp          | savings            |
| 001-2-6-34-2509-82/11 | -      | 295,634.50       | -                | -             | -                | 295,634.50       | (295,634.50)       |
| 102-1-2-40-1501-0/11  | -      | -                | 131,522,759.56   | 4,853,000.00  | 126,669,759.56   | 126,669,759.56   | (126,669,759.56)   |
| 110-1-3-0-1409-0/11   | -      | -                | 989,200.00       | -             | 989,200.00       | 989,200.00       | (989,200.00)       |
| 111-1-27-0-1409-0/11  | -      | 2,015.00         | -                | -             | -                | 2,015.00         | (2,015.00)         |
| 111-2-25-3-1204-0/11  | -      | 45,529,922.31    | 304,374.56       | 212,919.20    | 91,455.36        | 45,621,377.67    | (45,621,377.67)    |
| 117-2-4-67-2104-0/11  | -      | -                | 531,092,289.97   | -             | 531,092,289.97   | 531,092,289.97   | (531,092,289.97)   |
| 118-1-2-0-1202-0/11   | -      | -                | 8,390.00         | -             | 8,390.00         | 8,390.00         | (8,390.00)         |
| 118-1-2-0-1409-0/11   | -      | -                | 3,800.00         | -             | 3,800.00         | 3,800.00         | (3,800.00)         |
| 118-1-31-0-1203-2/11  | -      | 68,000.00        | -                | -             | -                | 68,000.00        | (68,000.00)        |
| 118-1-33-0-1409-0/11  | -      | 475,844.56       | -                | -             | -                | 475,844.56       | (475,844.56)       |
| 118-2-34-0-1202-0/11  | -      | 100,579.00       | -                | -             | -                | 100,579.00       | (100,579.00)       |
| 123-2-27-3-2201-0/11  | -      | 433,989.57       | 10,415,178.44    | 12,000.00     | 10,403,178.44    | 10,837,168.01    | (10,837,168.01)    |
| 130-1-16-0-1409-0/11  | -      | 3,450.00         | -                | -             | -                | 3,450.00         | (3,450.00)         |
| 171-2-6-7-2202-0/11   | -      | 214,629.00       | -                | 7,020.00      | (7,020.00)       | 207,609.00       | (207,609.00)       |
| 171-2-7-0-1001-0/11   | -      | -                | -                | 35,860.50     | (35,860.50)      | (35,860.50)      | 35,860.50          |
| 171-2-7-0-1003-0/11   | -      | -                | -                | 13,350.00     | (13,350.00)      | (13,350.00)      | 13,350.00          |
| 171-2-8-3-1409-0/11   | -      | 4,425,000.00     | -                | -             | -                | 4,425,000.00     | (4,425,000.00)     |
| 189-1-6-0-1409-0/11   | -      | -                | 6,836.44         | -             | 6,836.44         | 6,836.44         | (6,836.44)         |
| 208-2-3-0-2001-45/11  | -      | 2,918,757.07     | -                | -             | -                | 2,918,757.07     | (2,918,757.07)     |
| 222-1-1-0-1202-0/11   | -      | 32,818,747.49    | 43,462,799.10    | 47,468,792.38 | (4,005,993.28)   | 28,812,754.21    | (28,812,754.21)    |
| 222-1-1-0-1203-0/11   | -      | 2,158,697,005.62 | 2,154,905,031.56 | 37,709,512.06 | 2,117,195,519.50 | 4,275,892,525.12 | (4,275,892,525.12) |
| 222-1-1-0-1205-0/11   | -      | 69,773,869.70    | 272,040,029.60   | 32,150.00     | 272,007,879.60   | 341,781,749.30   | (341,781,749.30)   |
| 222-1-1-0-1409-0/11   | -      | 22,384,509.25    | 21,005,145.31    | 360,050.08    | 20,645,095.23    | 43,029,604.48    | (43,029,604.48)    |
| 222-1-1-0-1501-0/11   | -      | 17,762,360.20    | -                | -             | -                | 17,762,360.20    | (17,762,360.20)    |
| 227-1-1-0-1003-0/11   | -      | 106,800.00       | -                | -             | -                | 106,800.00       | (106,800.00)       |

| code                | budget | exp_upto          | exp_for_month    | surcharge     | net_exp          | tot_Exp           | savings             |
|---------------------|--------|-------------------|------------------|---------------|------------------|-------------------|---------------------|
| 232-1-1-0-1101-1/11 | -      | 63,400,190.22     | -                | -             | -                | 63,400,190.22     | (63,400,190.22)     |
| 240-2-3-3-2509-0/11 | -      | -                 | 5,191,430.72     | -             | 5,191,430.72     | 5,191,430.72      | (5,191,430.72)      |
| 252-1-1-0-1409-0/11 | -      | -                 | 35,830.00        | -             | 35,830.00        | 35,830.00         | (35,830.00)         |
| 253-1-2-0-1501-0/11 | -      | (24,773.12)       | 127,238,696.02   | 13,520,428.52 | 113,718,267.50   | 113,693,494.38    | (113,693,494.38)    |
| 253-1-2-2-1502-0/11 | -      | 1,400,296.83      | -                | -             | -                | 1,400,296.83      | (1,400,296.83)      |
| 253-1-2-2-1502-2/11 | -      | 57,650.00         | -                | -             | -                | 57,650.00         | (57,650.00)         |
| 270-1-1-0-2104-0/11 | -      | 22,805,399.82     | -                | -             | -                | 22,805,399.82     | (22,805,399.82)     |
| 276-1-1-0-1202-0/11 | -      | -                 | 790,482.53       | 351,511.00    | 438,971.53       | 438,971.53        | (438,971.53)        |
| 276-1-1-0-2001-0/11 | -      | (40,381.84)       | 12,960.00        | 673,346.90    | (660,386.90)     | (700,768.74)      | 700,768.74          |
| 276-1-2-0-1202-0/11 | -      | -                 | 1,038,020.00     | -             | 1,038,020.00     | 1,038,020.00      | (1,038,020.00)      |
| 276-1-2-0-1203-0/11 | -      | -                 | 5,000.00         | -             | 5,000.00         | 5,000.00          | (5,000.00)          |
| 286-2-1-0-1409-0/11 | -      | -                 | 6,000.00         | -             | 6,000.00         | 6,000.00          | (6,000.00)          |
| 288-2-3-0-1203-2/11 | -      | 32,000.00         | -                | -             | -                | 32,000.00         | (32,000.00)         |
| 307-2-1-0-1409-0/11 | -      | -                 | 4,625.00         | -             | 4,625.00         | 4,625.00          | (4,625.00)          |
| 313-1-1-0-1507-0/11 | -      | 39,852,380,000.00 | 4,544,440,000.00 | -             | 4,544,440,000.00 | 44,396,820,000.00 | (44,396,820,000.00) |
| 313-1-1-1-1507-0/11 | -      | 1,961,900,000.00  | 412,800,000.00   | -             | 412,800,000.00   | 2,374,700,000.00  | (2,374,700,000.00)  |
| 313-2-2-2-2203-0/11 | -      | 1,409,838,000.00  | 1,850,000,000.00 | -             | 1,850,000,000.00 | 3,259,838,000.00  | (3,259,838,000.00)  |
| 313-2-2-9-2504-0/11 | -      | 175,000,000.00    | -                | -             | -                | 175,000,000.00    | (175,000,000.00)    |
| 321-1-1-0-1507-0/11 | -      | 3,787,760,000.00  | -                | -             | -                | 3,787,760,000.00  | (3,787,760,000.00)  |
| 321-1-1-1-1507-0/11 | -      | 445,000,000.00    | -                | -             | -                | 445,000,000.00    | (445,000,000.00)    |
| 321-2-2-2-2203-0/11 | -      | 732,100,000.00    | -                | -             | -                | 732,100,000.00    | (732,100,000.00)    |
| 326-1-1-0-1203-2/11 | -      | 16,000.00         | -                | -             | -                | 16,000.00         | (16,000.00)         |